

මූල්‍ය වාර්තාව

ස්වාධීන විගණන වාර්තාව



Ernst & Young
Chartered Accountants
201 De Saram Place
P.O. Box 101
Colombo 10
Sri Lanka

Tel : +94 11 2463500
Fax Gen : +94 11 2697369
Tax : +94 11 5578180
eysl@lk.ey.com
ey.com

පිපල්ස් ලීසිං ඇන්ඩ් ෆින්ෑන්ස් පී.එල්.සී. හි කොටස්හිමියන්ට

→ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවල විගණන පිළිබඳ වාර්තාව

මතය

අපි පිපල්ස් ලීසිං ඇන්ඩ් ෆින්ෑන්ස් පී.එල්.සී. ("සමාගම") සහ එහි අනුබද්ධ සමාගම්වල ("සමූහය") ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන විගණනය කර ඇති අතර, 2019 මාර්තු 31 වන විට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය සහ ලාභය හෝ අලාභ ප්‍රකාශය, විස්තීරණ ආදායම් ප්‍රකාශය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය සහ එවකට අවසන් වූ වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශ සහ මූල්‍ය ප්‍රකාශනවල සටහන් සැලකිය යුතු ගිණුම්කරන ප්‍රතිපත්තිවල සාරාංශය ද ඇතුළත් වේ.

අපගේ මතය අනුව, සමාගමේ සහ සමූහයේ මූල්‍ය ප්‍රකාශන 2019 මාර්තු මස 31 වන විට සමාගමේ සහ සමූහයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ සත්‍ය හා සාධාරණ දැක්මක් ලබා දෙන අතර, එවකට අවසන් වූ වර්ෂය සඳහා ඔවුන්ගේ මූල්‍ය කාර්ය සාධනය සහ මුදල් ප්‍රවාහයන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල වේ.

මතය සඳහා පදනම

අපගේ විගණනය ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (SLAuSS) අනුකූලව සිදු කරන ලදී. එම ප්‍රමිතීන් යටතේ අපගේ වගකීම් අපගේ වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන අංශයේ විගණනය සඳහා විගණකගේ වගකීම් තවදුරටත් විස්තර කෙරේ. ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද ආචාර ධර්ම පද්ධතියට (ආචාර ධර්ම සංග්‍රහය) අනුකූලව අප සමූහයෙන් ස්වාධීන වන අතර ආචාර ධර්ම පද්ධතියට අනුකූලව අපගේ අනෙකුත් ආචාර ධර්ම වගකීම් අප විසින් ඉටු කර ඇත. අප ලබා ගත් විගණන සාක්ෂි අපගේ මතයට පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ සුදුසු යැයි අප විශ්වාස කරමු.

මෙම කරුණු සම්බන්ධව අපගේ වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන අංශය විගණනය කිරීම සඳහා විගණකගේ වගකීම් වල විස්තර කර ඇති වගකීම් අපි ඉටු කර ඇත්තෙමු. ඒ අනුව, අපගේ විගණනයට මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණාත්මක වැරදි අර්ථ දැක්වීමේ අවදානම් තක්සේරු කිරීමට ප්‍රතිචාර දැක්වීම සඳහා නිර්මාණය කර ඇති ක්‍රියාපටිපාටිවල ක්‍රියාකාරීත්වය ඇතුළත් වේ. අපගේ විගණන ක්‍රියාපටිපාටි ඇතුළුව, ඒ සමග ඇති මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අපගේ විගණන මතයට පදනම සපයයි.

ප්‍රධාන විගණන කරුණු

ප්‍රධාන විගණන කාරණා වන්නේ අපගේ වෘත්තීය විනිශ්චයේදී, වර්තමාන කාලපරිච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අපගේ විගණනයේදී වඩාත් වැදගත් වූ කරුණුය. සමස්තයක් ලෙස අපගේ මූල්‍ය ප්‍රකාශන විගණනය කිරීමේ සන්දර්භය තුළ සහ ඒ පිළිබඳව අපගේ මතය සැකසීමේදී මෙම කරුණු ආමන්ත්‍රණය කරන ලද අතර, මෙම කරුණු සම්බන්ධයෙන් අපි වෙනම මතයක් සපයන්නේ නැත. පහත එක් එක් කාරණා සඳහා, අපගේ විගණනය විසින් කාරණය ආමන්ත්‍රණය කළ ආකාරය පිළිබඳ අපගේ විස්තරය එම සන්දර්භය තුළ සපයනු ලැබේ.

ස්වාධීන විගණන වාර්තාව

මූල්‍ය වාර්තාව

| ප්‍රධාන විගණන කරුණු | අපගේ විගණනය ප්‍රධාන විගණන කාරණය ඇමතු ආකාරය |
|---|---|
| <p>SLFRS 9 වෙත සමාගම මාරුවීම ඇතුළුව ණය සහ ලැබිය යුතු දේ සඳහා වන අපහායනය ඉඩහැරීම:</p> <p>අපගේ විගණන ණය සහ ලැබිය යුතු දේ සඳහා වන අපහායනය ප්‍රධාන විගණනකාරකයක් ලෙස සලකයි. ණය සඳහා ලැබිය යුතු දේ සඳහා වාර්තා වී ඇති අදායන ප්‍රමාණාත්මකභාවය සහ එහි අපහායනය, කළමනාකරණයේ අපහායනය තක්සේරු කිරීම හා සම්බන්ධ විෂයානුබද්ධතාවය, සංකීර්ණ අතින් කරන ගණනය කිරීම් සහ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණයට මාරු වූ ප්‍රමිතිය 9: මූල්‍ය උපකරණ (SLFRS 9) සලකා බැලීමේ අපගේ පදනම සනාථ කරයි. එය ප්‍රධාන විගණන කාරණයක් ලෙස සලකනු ලබයි.</p> <p>2019 මාර්තු 31 වන විට (ශුද්ධ අපහායනය) ණය ලැබිය යුතු මුදල රුපියල් මිලියන 151,707,902 (සටහන 25) ශුද්ධ අපහායනය සඳහා වන මුළු ඉඩ හැරීම රුපියල් මිලියන 4,944,339 (සටහන 25.9) මෙය සමාගමේ මුළු වත්කම්වලට සාමූහිකව 87.9% දායක විය. සමාගමේ මූල්‍ය ප්‍රකාශන සඳහා SLFRS 9 වෙත මාරුවීමේ බලපෑම ප්‍රමාණාත්මකව සටහන් කර ඇති අතර, සටහන 4:1 මූල්‍ය ප්‍රකාශන වෙත ඉදිරිපත් කරනු ඇත.</p> <p>මෙම මූල්‍ය වත්කම්වල අපහායනය සඳහා වන ඉඩහැරීම (නිශ්චිත හා සාමූහික) කළමනාකරණය විසින් තක්සේරු කරනු ලැබේ. මෙම ගණනය කිරීමේදී කළමනාකරණය විසින් භාවිතා කරන උපකල්පන ආවේණිකව විනිශ්චය වේ. මූල්‍ය ප්‍රකාශනවල සටහන් 59.2.7 ප්‍රධාන උපකල්පනවල සංවේදීතාව වඩාත් හොඳින් විස්තර කරයි.</p> | <p>අපහායනය සඳහා වන ඉඩ හැරීම සාධාරණව තක්සේරු කිරීම සඳහා, ප්‍රමාණවත් හා සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම සඳහා අපි විගණන ක්‍රියාපටිපාටි (වෙනත් ඒවා අතර) පහත සඳහන් දෑ ඇතුළත් වේ.</p> <ul style="list-style-type: none"> • ණය සහ ලැබිය යුතු දේ සඳහා වන අපහායනය තක්සේරු කිරීම පිළිබඳ ප්‍රධාන අභ්‍යන්තර පාලනයන්හි සැලසුම, සඵලත්වය අපි ඇගයීමට ලක් කළෙමු. ඒවාට අධීක්ෂණ මට්ටම තක්සේරු කිරීම, පාඩු සිදුවීම් හඳුනා ගැනීම, අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුව සහ කළමනාකරණය විසින් අපහායනය ප්‍රතිපත්ති සමාලෝචනය සහ අනුමත කිරීම් ඇතුළත් වේ. • නියැදි පදනමක් මත එවැනි ගණනය කිරීම් සඳහා පාදක වූ ගණනය කිරීම් සහ දත්ත අපි පරීක්ෂා කළෙමු. • ඉහත කරුණුවලට අමතරව, ඉලක්කගත ක්‍රියාපටිපාටි පහත පරිදි සිදු කරන ලදී: <ul style="list-style-type: none"> ■ අපහායනය සඳහා තනි තනිව තක්සේරු කළ ඒවා සඳහා අපහායනය සාධක පවතින ණය සහ ලැබිය යුතු දේවල් නියැදියක්, ගනුදෙනුකරුවන්ගේ පෙර ආපසු ගෙවීම් රටාවන්ට මුදල් ප්‍රවාහයන් පිළිබඳ කළමනාකරණ පුරෝකථනයන්හි සාධාරණත්වය සඳහා අපි පරීක්ෂා කළෙමු. වෙනත් ක්‍රියාපටිපාටි අතර, ඇපකරයෙන් (හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් අපේක්ෂිත අයකරවා ගැනීම) පැනනගින පුරෝකථන මුදල් ප්‍රවාහයන් ප්‍රභව ලේඛන වෙත සත්‍යාපනය කර අපේක්ෂිත අයකරවා ගැනීම තහවුරු කරවා ගන්නා ලදී. ■ අපහායනය සඳහා සාමූහිකව තක්සේරු කළ ඒවා සඳහා මූලාශ්‍ර ලේඛන තොරතුරු තාක්ෂණ පද්ධතියේ තොරතුරුවලට එකඟවීමෙන් හා ගණනය කිරීම් නැවත සිදු කිරීමෙන් අපහායනය ගණනය කිරීම් සඳහා භාවිතා කරන පාදක වූ තොරතුරුවල සම්පූර්ණත්වය අපි පරීක්ෂා කළෙමු. ■ කළමනාකාරිත්වය විසින් ඔවුන්ගේ විනිශ්චය කටයුතු සඳහා භාවිතා කරන සාර්ව ආර්ථික හා වෙනත් සාධකවල සාධාරණත්වය, මහජනයාට නිරාවරණය වූ දත්ත හා තොරතුරු ප්‍රභවයන් සමග සන්සන්දනය කිරීමෙන් ද, අපි සලකා බැලුවෙමු. • ඉහත ගණන් බලා ඇති ආකාරයට සමාන විගණන ක්‍රියාපටිපාටි මාලාවක් භාවිතා කිරීමෙන්, සංක්‍රාන්තියේ ප්‍රමාණාත්මක බලපෑම අපි තහවුරු කළෙමු. • සටහන 25 හි දක්වා ඇති පරිදි අදාළ මූල්‍ය ප්‍රකාශන අනාවරණය කිරීමට ප්‍රමාණවත් බව අපි තක්සේරු කළෙමු. |

2018/19 වාර්ෂික වාර්තාවට ඇතුළත් වෙනත් තොරතුරු

මූල්‍ය තොරතුරු සහ අපගේ විගණන වාර්තාව හැරුණු විට වාර්ෂික වාර්තාවේ ඇතුළත් තොරතුරු වෙනත් තොරතුරු වලින් සමන්විත වේ. වෙනත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අපගේ මතය අනෙක් තොරතුරු ආවරණය නොකරන අතර, ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතික නිගමනයක් අප ප්‍රකාශ නොකරමු.

අපගේ මූල්‍ය ප්‍රකාශන විගණනයට අදාළව, අපගේ වගකීම වන්නේ අනෙක් තොරතුරු කියවීමේ සහ එසේ කිරීමේ දී අනෙක් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමග ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න හෝ විගණනයේදී ලබාගත් අපගේ දැනුම හෝ වෙනත් ආකාරයකින් ප්‍රමාණාත්මක වශයෙන් වැරදියට වටහාගෙන තිබේද යන්න සලකා බැලීමයි. අප විසින් සිදු කරන ලද කාර්යයන් මත පදනම්ව, මෙම වෙනත් තොරතුරු ප්‍රමාණාත්මක වශයෙන් වැරදි අර්ථකථනයක් ඇති බව අපි නිගමනය කළහොත්, එම කරුණු වාර්තා කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සම්බන්ධයෙන් අපට වාර්තා කිරීමට කිසිවක් නැත.

කළමනාකරණයේ වගකීම හා මූල්‍ය ප්‍රකාශන සඳහා වගකිව යුතු අය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ දැක්මක් ලබාදෙන මූල්‍ය ප්‍රකාශන සැකසීම සඳහා කළමනාකාරිත්ව වගකිව යුතු අතර, කළමනාකරණය විසින් තීරණය කරනු ලබන අභ්‍යන්තර පාලනය සඳහා ප්‍රමාණාත්මක වැරදි අර්ථකථනයන්ගෙන් වැඩි හෝ දෝෂයන්ගෙන් තොර මූල්‍ය ප්‍රකාශන සැකසීමට හැකිවේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අධීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවයක් ලෙස සමූහයට ඇති හැකියාව, අදාළ වන පරිදි අනාවරණය කිරීම, කළමනාකරණය විසින් සමූහය ඇවර කිරීමට මෙහෙයුම් තහර කිරීමට අදහස් කරන්නේ නම් හෝ එසේ කිරීම හැර යනාදිය වැනි විකල්පයක් නොමැති නම්, සැලකිලිමත්වීම සහ ගිණුම්කරණයේ අදාළ පදනම භාවිතා කිරීම සම්බන්ධ කරුණු තක්සේරු කිරීම කළමනාකරණයේ වගකීම වේ.

සමාගමේ සහ සමූහයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා පාලනයට වගකිව යුතු අය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා විගණකගේ වගකීම

අපගේ අරමුණු වනුයේ සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක වැරදි අර්ථකථනයන්ගෙන් තොරද, වංචාවක් හෝ දෝෂයක් නිසා ද යන්න පිළිබඳව සාධාරණ සහතිකයක් ලබා ගැනීම සහ අපගේ මතය ඇතුළත් විගණන වාර්තාවක් නිකුත් කිරීමයි. සාධාරණ සහතික කිරීම ඉහළ මට්ටමේ සහතිකයක් වන නමුත්, SLAuSs වලට අනුකූලව සිදුකරන ලද විගණනයක් සෑම විටම ප්‍රමාණාත්මක වැරදි අර්ථකථනයක් පවතින විට එය හඳුනාගනු ඇති බවට සහතිකයක් නොවේ.

මූල්‍ය වාර්තාව

ස්වාධීන විගණන වාර්තාව

වැරදි අර්ථකථන වංචාවෙන් හෝ වැරදිදැකීන් ඇති විය හැකි අතර, ඒවා තනි තනිව හෝ සමස්තයක් වශයෙන් මත්කල, මෙම මූල්‍ය ප්‍රකාශනවල පදනම මත ගනු ලබන පරිශීලකයන්ගේ ආර්ථික තීරණවලට බලපෑම් කරනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කල හැකිය.

SLAuSs වලට අනුකූලව විගණනය කොටසක් ලෙස, අපි වෘත්තීය විනිශ්චය ක්‍රියාත්මක කරන අතර විගණනය පුරාම වෘත්තීය සංඥාවාදය පවත්වා ගනිමු. තවද,

- වංචා හෝ දෝෂයක් හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ප්‍රමාණාත්මක වැරදි අර්ථ දැක්වීමේ අවදානම් හඳුනාගෙන ඒවා තක්සේරු කිරීම, එම අවදානම්වලට ප්‍රතිචාර දක්වන විගණන ක්‍රියාපටිපාටි සැලසුම් කිරීම සහ ඉටුකිරීම සහ අපගේ මතයට පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම වංචාවේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රමාණාත්මක වැරදි අර්ථකථනයක් හඳුනා නොගැනීමේ අවදානම වැරදිදැක ප්‍රතිඵලයක් ලෙස වන අවදානමට වඩා වැඩිය. මන්ද වංචාවට සම්බන්ධවීම, වංචා කිරීම, හිතාමතා මග හැරීම, වැරදි ලෙස නිරූපණය කිරීම හෝ අභ්‍යන්තර පාලනය ඉක්මවා යාම ඇතුළත් විය හැකිය.
- තත්ත්වයන්ට ගැලපෙන විගණන ක්‍රියාපටිපාටි සැලසුම් කිරීම සඳහා විගණනයට අදාළ අභ්‍යන්තර පාලනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. නමුත් සමාගමේ සහ සමූහයේ අභ්‍යන්තර පාලනයන්හි සඵලත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීම සඳහා නොවේ.
- භාවිතාකරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල යෝග්‍යතාවය සහ ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද අනාවරණය කිරීම් ඇගයීම.
- කළමනාකරණයේ ගිණුම්කරණය අඛණ්ඩව පැවැත්මේ පදනම භාවිතා කිරීමේ යෝග්‍යතාව සහ නිගමනය කරන ලද විගණන සාක්ෂි මත පදනම්ව සිදුවීම හෝ තත්ත්වයන් හා සම්බන්ධ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් පවතින්නේ ද යන්න, සමූහයට අඛණ්ඩව පැවැත්මේ හැකියාව පිළිබඳව සැලකිය යුතු සැකයක් මතු විය හැකිය.

ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් පවතින බව අප නිගමනය කරන්නේ නම්, මූල්‍ය ප්‍රකාශනවල අදාළ හෙළිදරව් කිරීම් පිළිබඳව අපගේ විගණක වාර්තාවේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ, හෝ එවැනි අනාවරණය කිරීම් ප්‍රමාණවත් නොවේ නම්, අපගේ මතය වෙනස් කිරීම, අපගේ නිගමනය මත පදනම් වී ඇත්තේ අපගේ විගණක වාර්තාවේ දිනය දක්වා ලබාගත් විගණන සාක්ෂි මතය. කෙසේ වෙතත්, අනාගත සිදුවීම් හෝ කොන්දේසි සමූහය අඛණ්ඩව ඉදිරියට යාම නැවැත්වීමට හේතු විය හැකිය.

- අනාවරණය කිරීම් ඇතුළුව මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම, ව්‍යුහය සහ අන්තර්ගතය තක්සේරු කිරීම, සහ මූල්‍ය ප්‍රකාශන සාධාරණ ඉදිරිපත් කිරීමක් සාක්ෂාත් කරගන්නා අයුරින් පාදක වූ ගනුදෙනු සිදුවීම නියෝජනය කරන්නේද යන්න තක්සේරු කිරීම.
- ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීම සඳහා සමූහය තුළ ඇති ආයතනවල හෝ ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල මූල්‍ය තොරතුරු පිළිබඳ ප්‍රමාණවත් සුදුසු විගණන සාක්ෂි ලබා ගැනීම, සමූහය විගණනයේ මෙහෙයවීම, අධීක්ෂණය සහ කාර්ය සාධනය සම්බන්ධයෙන් අප වගකිව යුතුය. අපගේ විගණන මතයට අප සම්පූර්ණයෙන්ම වගකිව යුතුය.

අපගේ විගණනයේදී අප හඳුනාගන්නා අභ්‍යන්තර පාලනයේ සැලකිය යුතු අඩුපාඩු ද ඇතුළුව විගණනයේ සැලසුම්ගත විෂය පථය සහ වේලාව සැලකිය යුතු විගණන සොයාගැනීම් සම්බන්ධයෙන් පාලනයට වගකිව යුතු අය සමග අපි සන්නිවේදනය කරන්නෙමු.

පාලනය සම්බන්ධයෙන් වගකිව යුතු අය සමග ස්වාධීනත්වය පිළිබඳ ආචාර ධර්ම පද්ධතියට අනුකූලව සදාචාරාත්මක අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කර ඇති බවට ප්‍රකාශයක් ලබාදෙන අතර, අපගේ ස්වාධීනත්වය, අදාළ ආරක්ෂණය පිළිබඳව සාධාරණ ලෙස සිතිය හැකි සියලු සම්බන්ධතා සහ වෙනත් කරුණු ඔවුන් සමග සන්නිවේදනය කිරීම.

පාලනය පිළිබඳ වෝදනාවට ලක් වූවන් සමග සන්නිවේදනය කරන ලද කරුණුවලින්, වාර්තමාන කාලපරිච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන විගණනයේදී වඩාත් වැදගත් වූ කරුණු අපි තීරණය කරමු.

එබැවින් ප්‍රධාන විගණන කරුණු වේ. නීතිය හෝ රෙගුලාසි මගින් ජනතාව හෙළිදරව් කිරීම වළක්වනු ලැබුවහොත් හෝ අතීතය දුර්ලභ අවස්ථාවන්හිදී, අපගේ වාර්තාවේ යම් කරුණක් සන්නිවේදනය නොකළ යුතු යැයි අපි තීරණය කළහොත් මිස, අපගේ විගණන වාර්තාවේ මෙම කරුණු අපි විස්තර කරමු. එවැනි සන්නිවේදනයේ මහජන යහපත වඩා වැඩිය.

වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2007 අංක 07 දරණ සමාගම් පනතේ 163 (2) වගන්තියට අනුව විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් අපි ලබාගෙන ඇති අතර, අපගේ විභාගයෙන් පෙනෙන පරිදි නිසි ගිණුම් වාර්තා සමාගම විසින් තබා ඇත.

මෙම ස්වාධීන විගණක වාර්තාවට අත්සන් කිරීම සඳහා වගකිව යුතු ගිවිසුම් හවුල්කරුගේ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ සාමාජික අංකය 2965 යි.

2019 ජූනි 13
කොළඹ